

මන්මුනේ ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මන්මුනේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මන්මුනේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීම , වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 වර්ෂයේ සහ සමාලෝචිත වර්ෂයේ විකුණනු ලැබූ වර්ග 15ක වත්කම් ඒකක 65ක පිරිවැය එම වත්කම් ගිණුම් වලින් අඩුකර දක්වා නොතිබුණි.	අගය පාලන ක්‍රියාවලියේ ප්‍රමාදය හේතුවෙන්, මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කර නොතිබුණි. ඉදිරි මූල්‍ය වර්ෂයේදී ගැලපීම් කරනු ලබන බව.	ඉවත්කළ වත්කම්වල වටිනාකම ගිණුම්වලින් අඩුකර දැක්විය යුතුය.
(ආ) 2023 වර්ෂයේ සහ සමාලෝචිත වර්ෂයේදී පරිත්‍යාග ලෙස ලැබී තිබුණු පොත් 260ක වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	එම පොත් නිසි පරිදි ලේඛනගත කර ගිණුම් වාර්තාවල ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව.	පරිත්‍යාග ලද පොත්වල වටිනාකම වත්කම් ලෙස ගිණුම්වල දැක්වීමට පියවර ගත යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයේ පාරිභෝගික ද්‍රව්‍ය තොග රු. 474,649 ක් මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දක්වා නොතිබුණි.	ගබඩා තොග නිසි පරිදි ලේඛනගත කර මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව.	පාරිභෝගික ද්‍රව්‍ය, ගිණුම්වල වත්කම් ලෙස දැක්විය යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ රු.68,642,923ක් වූ ගිණුම් ශේෂ 04කට අදාළ ස්ථාවර වත්කම් ලේඛනය, හිමිකාරිත්වය සනාථ කිරීම් ලේඛන, අත්තිකාරම් ලේඛනය සහ අනෙකුත් ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ඇතැම් සාක්ෂි අසම්පූර්ණව පැවැතීම සහ ඉඩම් හිමිකම් ඔප්පුවේ සත්‍ය පිටපතක් නොමැති වීම හේතුවෙන් ලේඛන ඉදිරිපත් කර නොතිබුණි. මේවා නිරවුල් කිරීමට පියවර ගනු ලබන බව.	වත්කම්වලට අදාළ හිමිකම් ලේඛන එක්රැස්කර ලේඛනගත කිරීමට හා එම ලේඛන යාවත්කාලීනව නඩත්තු කිරීමට කටයුතු කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 24(1) වගන්තිය	සභා පරිපාලන බලප්‍රදේශය තුළ පිහිටි මාර්ග 541 ක් සභාව විසින් හඳුනාගෙන තිබූ නමුත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් මාර්ග 462 ක් ගැසට් පත්‍රයේ පළ කිරීමට පියවර ගෙන නොතිබුණි.	මාර්ග ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරමින් පවතී.	පනතේ විධිවිධාන ප්‍රකාරව හඳුනාගත් මාර්ග ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කිරීමට පියවර ගත යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 571 (1), (2) හා (3)	වර්ෂ 02කට වඩා කල්ඉකුත් වූ එකතුව රු. 435,462 ක තැන්පතු 20ක් අදාළ පුද්ගලයින්ට ආපසු ලබාදීමට හෝ ආදායමට මාරුකිරීමට හෝ කටයුතු කර නොතිබුණි.	මෙම මූල්‍ය වර්ෂයේදී; සුදුසු ක්‍රියාමාර්ග ගෙන කල් ඉකුත් වූ තැන්පතු අදාළ පුද්ගලයින්ට ආපසු පුද්ගලයින්ට ආපසු ගෙවීමට හෝ ආදායමට මාරු කිරීමට හෝ ආදායමට මාරු කිරීමට පියවර ගත යුතු මාරු කිරීමට පියවර ගනු ලබන බව.	කල් ඉකුත් වූ තැන්පතු අදාළ පුද්ගලයින්ට ආපසු ගෙවීමට හෝ ආදායමට මාරු කිරීමට පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 12,385,675 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 10,155,483 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබුණු සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තු ගත ආදායම්	2024			ඇස්තමේන්තු ගත ආදායම	2023		
		බිල්කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය		බිල්කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වටිපනම් හා බදු	4,400,000	3,829,000	2,760,360	2,056,137	4,600,000	4,932,597	3,945,100	987,497
කුලී	10,974,800	10,230,736	10,286,122	1,368,360	12,150,000	12,955,301	11,531,555	1,423,746
බලපත්‍ර ගාස්තු	2,885,860	2,470,750	2,470,750	--	1,770,000	2,205,005	2,205,005	--
වෙනත් ආදායම්	5,292,150	7,311,521	7,311,521	--	5,380,000	6,448,697	6,448,697	--
	<u>23,552,810</u>	<u>23,842,007</u>	<u>22,828,753</u>	<u>3,424,497</u>	<u>23,900,000</u>	<u>26,541,600</u>	<u>24,130,357</u>	<u>2,411,243</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීම්වල කාර්යසාධනය පිළිබඳ නිරීක්ෂණ පහත දැක්වේ.

	විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	වරිපනම් හා බදු ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ පිහිටි දේපළ 6,711ක් සඳහා අයකළ යුතු වරිපනම් රු. 2,056,137ක් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	මෙම මූල්‍ය වර්ෂයේ මේවා පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරමින් පවතින බව.	හිඟහිටි ආදායම් නොපමාව අයකළ යුතුය.
(ආ)	කුලී		
(i)	කුලීහිමියන් 43 දෙනෙකුගෙන් අයකළ යුතු හිඟ කඩ කාමර කුලී රු. 693,237 ක් වර්ෂ 04ක සිට අයකර ගෙන නොතිබුණි.	හිඟ මුදල අයකර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	හිඟ කඩකුලී අයකර ගැනීමට පියවර ගත යුතුය.
(ii)	පොදු වෙළඳපොළ හිඟ බදුකුලී රු. 675,125 ක් මුදල අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.	පසුගිය වර්ෂවල පැවැති කොරෝනා වසංගතය සහ ඉන්ධන හිඟය කාල පරිච්ඡේදය අතරතුර ඇති වූ දුෂ්කරතා හේතුවෙන් මෙම වර්ෂයේ නිරවුල් කිරීමට පියවර ගෙන ඇති බව.	ලැබිය යුතු පොදු වෙළඳපොළ බදුකුලී මුදල අයකර ගැනීමට පියවර ගත යුතුය.
(ඇ)	උසාවි දඩ ගාස්තු හා මුද්දර ගාස්තු		
(i)	පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ හා මුද්දර ගාස්තු පිළිවෙලින් රු. 1,287,132ක් හා රු.15,827,751 ක් විය.	මේවා පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරමින් පවතින බව.	හිඟහිටි උසාවි දඩ හා මුද්දර ගාස්තු නොපමාව අයකර ගැනීමට පියවර ගත යුතුය.
(ii)	2016 වර්ෂයේදී නැගෙනහිර පළාත් අරමුදල මගින් කාන්තාත්කඩ් නගර සභාවට දෝෂයකින් ගෙවන ලද රු. 63,150 ක මුද්දර ගාස්තු ඉල්ලීම් කර ලබා ගැනීමට සභාව විසින් වර්ෂ 08 ක කාලයක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	එම මුද්දර ගාස්තු ඉල්ලීම් කර ලබා ගැනීමට ඉදිරි ක්‍රියාමාර්ග සිදුකරමින් පවතින බව.	ප්‍රමාණවත් සාක්ෂි සහිතව මුද්දර ගාස්තු ඉල්ලීම් කර ලබා ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේදී පුස්තකාලවලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ පොත් 260ක් පරිත්‍යාග ලේඛනයේ ඇතුළත් කිරීමට සහ සභාවේ මහජන පුස්තකාල 04 හි අස්ථානගත වූ පොත් 2,224 ක් නැවත ලබා ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට හෝ කටයුතු කර නොතිබුණි.	මේවා පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග සිදුකර ඉදිරි කාලයේදී නිවැරදි කරනු ලබන බව.	පරිත්‍යාග කරන ලද පොත් පොත්වල ලේඛනගත කිරීමට සහ නැතිවූ පොත් නැවත ලබා ගැනීමට පියවර ගත යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වර්ෂ 08කට අධික කාලයක් අභාවිතව පැවති වාහන 05 ක් අළුත්වැඩියා කර භාවිතා කිරීමට හෝ විධිමත්ව අපහරණය කිරීමට පියවර ගෙන නොතිබුණි.	සභාවේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන, මෝටර් රථය අළුත්වැඩියා කිරීමටත්, කුඩා ට්‍රැක්ටරය වෙන්දේසි කිරීමට සහ අනෙකුත් ට්‍රේලර් අළුත්වැඩියා කිරීමට පියවර ගනිමින් සිටින බව.	වාහන අළුත්වැඩියා කිරීමට හෝ භාවිතයට ගතනොහැකි ඒවා විධිමත්ව අපහරණය කිරීමට පියවර ගත යුතුය.
(ආ) වෙනත් අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල නමින් පවතින වාහන 12 ක අයිතිය පවරා ගැනීමට සහ ඒවායේ වටිනාකම් තක්සේරු කර ගිණුම්ගත කිරීමට පියවර ගෙන නොතිබුණි.	වර්තමානයේ වාහනවල අයිතිය පවරා ගැනීමට පියවර ගනිමින් පවතින බව.	වාහනවල අයිතිය සභාවේ නමට පවරා ගැනීමට පියවර ගත යුතුය.
(ඇ) 2018 වර්ෂයේදී රු.314,000කට මිලදීගෙන සභාවේ එවකට සිටි ලේකම්වරයෙකුගේ නමින් ලියාපදිංචි කර ඇති ට්‍රේලරය සභාවේ නමට මාරුකිරීමට පියවර ගෙන නොතිබුණි.	වර්තමානයේ කටයුතු කරමින් පවතින බව.	ලේකම්වරයාගේ නමින් ලියාපදිංචි කළ ට්‍රේලරය සභාවේ නමට මාරුකිරීමට පියවර ගත යුතුය.

3.3 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2015 දෙසැම්බර් 30 දිනැති අංක 2016/01 දරන මුදල් කොමිෂන් සභා වක්‍රලේඛ යේ 1.2 ඡේදය ප්‍රකාරව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන මාර්ග	සභාවේ මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන වැලි සහිත මාර්ගවලට බොරළු දමා තිබුණි. සභාවේ මූල්‍ය තත්ත්වය යහපත් වූ	වක්‍රලේඛය ප්‍රකාරව, දීර්ඝකාලයක් භාවිතා කළහැකි මාර්ග

ඉදිකිරීමේදී බොරළු දැමීම සහ විට මෙම මාර්ග කාපටි හෝ ඉදිකිරීමට පියවර තාවකාලික මාර්ග ඉදිකිරීම වැනි කොන්ක්‍රීට් මාර්ග ලෙස ගතයුතුය. ක්‍රියාවන් වලක්වා දීර්ඝ කාලයක් භාවිතා ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගනු කළහැකි කාපටි දැමීම, තාර දැමීම හෝ ලබන බව. කොන්ක්‍රීට් දැමීම සිදුකළ යුතු වුවද, සමාලෝචිත වර්ෂයේදී සභාව විසින් රු.2,621,602ක් වැයකර මාර්ග 06කට බොරළු දැමීමට කටයුතු කර තිබුණි.

3.4 වෙනත් සංවිධානවලට මුදාහැර තිබූ සම්පත්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභා ගොඩනැගිල්ලේ වහලෙහි සූර්ය බලශක්ති පැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික සමාගමකට අවස්ථාව සලසාදී ඉන් සියයට 06 සිට 18 දක්වා පරාසයක ආදායම් සභාවට ලැබෙන පරිදි ගිවිසුම් ගත වී තිබුණි. මෙම ව්‍යාපෘතිය සභා අරමුදල් උපයෝගී කරගෙන සභාව විසින් ක්‍රියාත්මක කළේ නම් සම්පූර්ණ ආදායම සභාවට ලබාගැනීමට හැකිව තිබුණද සභාව එම අවස්ථාව අහිමි කරගෙන ඇති බව විගණනයේදී බැහැර කළ නොහැකි විය.	නැගෙනහිර පළාත් පාලන කොමසාරිස් වරයාගේ උපදෙස් ප්‍රකාරව ගිවිසුමට එළැඹෙන ලද බව.	සභාව සතු සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් හා පොදු යහපත පිණිස භාවිතා කළ යුතු අතර සභාවේ ආදායම් මාර්ග ආරක්ෂා කර ගැනීමටද කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසාන දිනට කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 15ක් පැවැති අතර එම පුරප්පාඩු පිරවීමට සභාව විසින් ක්‍රියාමාර්ග නොගැනීමෙන් සභාවේ මූල්‍ය හා පරිපාලන කර්තව්‍යයන් මන්දගාමී ආකාරයෙන් පැවැතුණි.	මෙම වර්ෂයේ කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීමට කටයුතු සිදුකරමින් පවතින බව.	තනතුරු පුරප්පාඩු පිරවීමට ක්‍රියාමාර්ග ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වාර්ෂික අයවැය ප්‍රකාරව, සභාව විසින් ක්‍රියාත්මක කළයුතු ක්‍රියාකාරකම් සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබුණි.	මෙම මූල්‍ය වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට අභ්‍යන්තර මෙහෙයුම් ස්ථාපිත කර ඇති බව.	අයවැයට අනුකූලව, සභාව විසින් ඉටුකළ යුතු ක්‍රියාකාරකම් සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පියවර ගත යුතුය.

4.2 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 ජනවාරි 12 දිනැති අංක DMA/01-2019 දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ 6 ඡේදය ප්‍රකාරව, සමාලෝචිත වර්ෂය සඳහා අනුමත කළ අභ්‍යන්තර විගණන වැඩසටහන ප්‍රකාරව, ගෙවීම් වවුචර් පමණක් විගණනය කර තිබුණි. අනෙකුත් විෂයයන් සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් කටයුතු සිදුකර නොතිබුණි.	වර්තමානයේ අභ්‍යන්තර විගණන ඒකකය ස්ථාපිත කර අභ්‍යන්තර විගණක පත්කර කාර්යයන් ඉදිරියට කරගෙන යනු ලබන බව.	චක්‍රලේඛයට අනුව, සභාවේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීමට පියවර ගත යුතුය.

4.3 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1988 අංක 56, 2000 අංක 53 සහ 2008 අංක 01 දරන පනත් මගින් සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පරිසර පනත සහ 2022 ජනවාරි 27 දිනැති අංක 2264/18 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ “ඇ” වගන්තිය ප්‍රකාරව කිව්වත් බැවුමේ පිහිටි සත්ත්ව ඝාතකාගාරය සඳහා පාරිසරික බලපත්‍ර සභාව විසින් ලබාගෙන නොතිබුණි.	මෙම වර්ෂයේදී පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව.	චක්‍රලේඛය ප්‍රකාරව, පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.